

**2019.04.26 වන දින පෙ.ව. 10.00 ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ :**

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සෝමසිරි ජයන්ත රණවක මැතිතුමා.
- 3. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 6. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 7. ගරු කාරක සභික - කේ. නිමල් යසසිරි කළපහන මැතිතුමා
- 8. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 9. ගරු කාරක සභික - ජී. කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 10. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

**සභාගී -නොවූ :**

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.

**සභාගී වූ නිලධාරීන් :**

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 6. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

- 1. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (25) යටතේ දැක්වෙන හංවැල්ල, බදුවත්ත, ගෙපල්ලමුල්ල පාර, 209/3 හි පදිංචි ටී.ඒ. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් “නිවසට අවහිර වන පරිදි තනා ඇති ගල්වැටිය සම්බන්ධව” යන හිසින් යුතුව 2019.02.10 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ප්‍රොසිකුල් ඇත්වා

ආයතනය විසින් අනවසරයෙන් ඉදිකර ඇති ගල් බැම්ම නීත්‍යානුකූල ආකාරයෙන් ඉදිකරන ලෙස දැන්වීමටත්, මෙම ගැටළුව විසඳීම සඳහා අදාල ඇල ගැඹුර කිරීම කළ නොහැකි බැවින් 2019.03.29 දින ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ගල්බැම්ම ඉවත් කරන ලෙස භංවැල්ල, දිද්දෙණිය දකුණ ප්‍රොටෙක්ට් ඇක්ට්‍ව්‍ය භොරයිසන් ඉන්ෆෙක්ෂ් පුද්ගලික සමාගම වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

2. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (27) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “පාර ප්‍රතිසංස්කරණය කරගැනීම සඳහා” යන නිසින් යුතුව 2019.02.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් කැඳවා 2019.03.22 දින එනම් අද දින සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී 2019.03.29 දින ස්ථානීය පරීක්ෂණයක් පවත්වා මාර්ගය පළල් කිරීම සඳහා ඉඩමෙන් කොටසක් ලබාදීමට කැමැත්ත ලිඛිතව ලබාදීමට කටයුතු කරන ලෙස කඩුවෙල, පහළ බෝමිටිය, කරල්ගහහේන පාර, අංක 95/4 හි පදිංචි ඩබ්.කේ. ලලනි මංගලිකා මහත්මිය වෙත 2019.04.22 දින ලිපියක් මගින් දන්වා යවා ඇත.

3. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන මීපේ, පිටුම්පේ, අරුක්වත්ත උතුර, ගලගෙදර නැගෙනහිර ගම්වාසීන් විසින් “අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉල්ලීම සඳහා” යන නිසින් යුතුව ගලගෙදර නැගෙනහිර, අරුක්වත්ත උතුර, පිටුම්පේ, මීපේ ගම්වාසීන් විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා මගින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දිග අඩි 110 ක් ද පළල 8' 9" යකඩ සැකිල්ලක් හා concrete pines යොදා සකස් කර ඇති පාලමෙහි යකඩ සැකිල්ල අබලන් බව භෞතිකව දක්නට ලැබෙන අතර විශාල ව්‍යුහයක් සහිත පාලමක් බැවින් ග්‍රාමීය පාලම් ඉදිකිරීම් සම්බන්ධ අදාල අමාත්‍යතුමා වෙත යොමු කිරීමට තීරණය කරන ලදී.

4. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (02) යටතේ දැක්වෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් “සාලාව රණවිරු නිවාස අංක 39 සහ 40 ඉඩම්ලාභීන්ගේ ජලය එක්රැස් වීමේ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා” යන නිසින් යුතුව 2019.01.24 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ගැඹුරු කාණුවක් කැපීම හෝ ප්‍රවේශය සකස් කර කාණු සැකසීම අවශ්‍ය නමුත් ප්‍රවේශය දෙපස පදිංචිකරුවන්ගේ විරෝධතා ඇති බැවින් ද සභාවට පැවරීමක් සිදුකර නොමැති බැවින් නීතිමය හේතූන් මත කටයුතු කිරීමට නොහැකි බව දන්වා යැවීමට තීරණය කරන ලදී.

5. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (03) යටතේ දැක්වෙන කොස්ගම, පහළ කොස්ගම, පලබොටෙ ලන්ද, නො. 60/ඒ හි පදිංචි කේ.බී. ස්වර්ණලතා මහත්මිය විසින් “පලබොටෙලන්ද නැපැල් කැල්ල වෙන්දේසි ඉඩමේ ජල බැස්ම මගින් නිවසේ ගල් බැම්මට සිදුකර ඇති හානිය සම්බන්ධවයි.” යන නිසින් යුතුව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා මගින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ස්වභාවික ජල බැස්ම පිටුපස දෙසින් ඇති දිය අගලට

යොමු කිරීමට ඉඩම් හිමිකරුගේ එකඟතාවය ලබාගෙන දකුණුපස ඉඩම සංවර්ධනයේදී එකී කාණුව ද සංවර්ධනය කිරීමෙන් නිසි ජල බැස්මක් ඇති කිරීමට හැකි බැවින් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

6. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් “මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.02.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පාදුක්ක මැල්වත්ත මාර්ගයෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමකින් අවසාන වන ආරම්භක පළල 5.60m වන අවසාන පළල 5.50m ක් වන දිගින් 45m ක් වන මෙම මාර්ගය ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කර පවරා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත තුම්මෝදර, පොල්වත්ත, නව ජනපදය ප්‍රදේශවාසීන් විසින් “පොල්වත්ත නව ජනපද මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කර ගැනීම.” යන හිසින් යුතුව 2019.03.12 දිනැතිව යොමුකරන ලදු ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය කොන්ක්‍රීට් කිරීම සඳහා රු. 460,299.99 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමෙන් පසු සංවර්ධන කටයුතු සිදුකිරීමට තීරණය කරන ලදී.

8. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත ඉරිදාපොල, වග, ජන උදාන ගම්මානය, 61/66/1 හි පදිංචි එස්. යෝගේෂ්වරත් මහතා විසින් “කාණුවකට සිලින්ඩර ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව යොමුකරන ලදු ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පෞද්ගලික ඉඩමකට පිහිටීම සඳහා සිලින්ඩර ලබාදීමට නොහැකි අතර ඉල්ලුම්කරුගේ නිවස අසල මාර්ගය හරහා ඇති කාණුව සඳහා 1' 2" dia 4' 0" length හියුම් පයිප්ප 04 ක් ලබාදීමට තීරණය කරන ලදී.

9. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (07) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත තුම්මෝදර, පොල්වත්ත, අංක 154/32 හි පදිංචි එස්. සීලවතී මහත්මිය විසින් 2019.01.30 දිනැතිව යොමුකරන ලදු ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මාර්ගය හරහා සපත්තු කාණුවක් යොදා ජලය කාණුවක් මඟින් ඇල වෙත බැස්සවීම සුදුසු බැවින් ඉඩම් මායිම් හරහා කාණුවක් කැපීමට ඉඩම් හිමිකරුවන් වන ඒ.එස්.

සිලවතී මහත්මිය හා ශ්‍යාමලී ගොඩකවෙල මහත්මිය වාචික ලබාදී ඇති එකඟතාවය ලිඛිතව ලබාගැනීමට තීරණය කරන ලදී.

- 10. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (08) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් “ආනන්දගම කාණු පද්ධතිය සකස් කිරීම.” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ජලබස්නා කාණුවක් හා හරස් බෝක්කුවක් සඳහා ඇස්තමේන්තු කිරීමට මිනුම් ලබාගෙන ඇති අතර යාබද වතු ඉඩම තුළින් ඇති ස්වභාවික බැස්ම දෙසට හරස් බෝක්කුවක් යෙදීමට යෝජනා කර ඇති බැවින් ඒ සඳහා වතු සමාගමේ එකඟතාවය ලබාගැනීමෙන් පසු ඉදිරි කටයුතු කිරීමට තීරණය කරන ලදී.
- 11. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (09) යටතේ දැක්වෙන කොස්ගම, අළුත්අම්බලම, නො. 152/3/1 හි පදිංචි ඩබ්.ඩී. ජනක චිත්තන මහතා විසින් “ජලය බැසයන කාණු පද්ධතිය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.01 දිනැතිව යොමුකරන ලදු ව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පැමිණිලිකරුගේ ප්‍රවේශය දෙසින් කාණු නොමැති නිසා එම දෙසින් ප්‍රවේශය මතින් එන ජලය ප්‍රවේශයේ අනිත් පසට පෙරමුසු යොදා ගැටියක් මඟින් බාධකයක් යෙදීම මඟින් යොමුකිරීමට තීරණය කරන ලදී.
- 12. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (10) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් “මාර්ගය සඳහා නමක් යොදා ගැනීම” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව යොමු කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ගැසට් මාර්ග ලේඛනයේ අංක 377 හි දැක්වෙන අළුත්අම්බලම වෙන්දේසිවත්ත පාර අදාළ සියලු ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු “සමගි මාවත” ලෙස ද එම මාර්ගයේ අතුරු මාර්ග ද 01, 02, 03, 04 පවුමග ලෙස නම් කිරීම සඳහා මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
- 13. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (11) යටතේ දැක්වෙන හංවැල්ල, ඉහළ හංවැල්ල, 292/1 හි පදිංචි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් ජයසිංහ මහතා විසින් “හංවැල්ල අම්බලම් පාර ප්‍රතිසංස්කරණය කරගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව යොමු කරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය ප්‍රිමික්ස් කියුබ් 1/2 ක් පමණ යොදා සකස් කිරීමට තීරණය කරන ලදී.
- 14. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන “වෙන්දේසි කිරීමට යෝජිත ඉඩමක් සම්බන්ධව” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා මඟින් යොමුකරන ලද ලිපියට අදාළව මෙම ඉඩම වෙන්දේසි කිරීම සඳහා අනුමැතිය ලබාගන්නා තෙක් සංවර්ධන කටයුතු වහාම අත්හිටුවන ලෙස වෙන්දේසිකරු වෙත දන්වා යවා ඇති

බවට කාරක සභාව දැනුවත් කළ අතර සීමාවක ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව වෙන්දේසි කරනු ලබන ඉඩම් සඳහා “සීමාවක ප්‍රාදේශීය සභාවේ අනුමත කර නොමැත. ඉඩම් මිලදී ගැනීමෙන් වළකින්න.” යනුවෙන් දැක්වෙන බැර ප්‍රදර්ශනය කිරීමට තීරණය කරන ලදී.

15. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (14) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශයේ විවිධ ගැටළු කිහිපයක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.03.04 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව

- i. සිරිසුමන මාවත හියුම් පයිප්ප සහිත ස්ථාන සහ එම ස්ථානවල මාර්ගය කැඩීගොස් ඇති ස්ථාන සඳහා 1 ½ dia Hume Pipe 01 යෙදීමෙන් පසු ප්‍රිමික්ස් යොදා සැකසීමටත්
    - ❖ සිරිසුමන මාවතේ සංස්කෘතික මධ්‍යස්ථානය අසල බොක්කුව සහිත ස්ථානයට විශාල ජල පහරක් ප්‍රවේශ වන බැවින් පාර සෝදායාම වැළැක්වීමට 8’ 0” පමණ දිගින් 3’6” පමණ උසට Retaining wall ඉදිකිරීම සුදුසු බැවින් ඒ සඳහා ඇස්තමේන්තු සකස් කිරීමටත්
    - ❖ සිරිසුමන මාවතේ බෝක්කුවක් සහිත තවත් ස්ථානයක ද පාර සෝදායාම වැළැක්වීම සඳහා 11’ 0” පමණ දිගට 4’ 6” පමණ උස Retaining wall බැඳීම සුදුසු බැවින් 4’ 0” dia හියුම් පයිප්ප සහිත ප්‍රදේශය ද හසුවන සේ ඉදිකළ යුතු බැවින් ඒ සඳහා ඇස්තමේන්තු සකස් කිරීමටත්
  - ii. හල්පේ විහාරස්ථානය අසල පාලමේ පැතිබැම්ම කැඩීගොස් ඇති බැවින් දිග 16’ 0” වන පළල 4’ 0” සහ උස 4’6” වන බෝක්කුව පිහිටි ස්ථානයෙහි පාර සෝදායාම වැළැක්වීම සඳහා 6’ 0” දිගට 4’6” උසට Retaining wall බැඳීමත් පිහිටා ඇති Box type culvert සෝදායාම වැළැක්වීම සඳහා 6’ 9” ගල් හා බදාම යොදා ඉදිකිරීමටද, බෝක්කුව ඇතුළතින් දෙපැත්තේම 4” සනකම කොන්ක්‍රීට් දැමීම සඳහා ද ඇස්තමේන්තු සකස් කිරීමටත්
  - iii. හල්පේ පුස්සාගල මාර්ගය සඳහා ගල්පස් කියුබ් 03 ක් පමණ යොදා සකස් කිරීමටත්
  - iv. හල්පේ අතුරු මාර්ගය සඳහා 1 ½ ' dia 4’ 0” length හියුම් පයිප්ප 03 ක් යෙදීමටත්
  - v. මිල්ලදෙනිය ප්‍රධාන මාර්ගයේ පාලමෙහි පැතිබැම්ම සඳහා 8’ 0” දිගට 6’ 6” පමණ උසින් යුතුව Retaining wall ඉදිකිරීමටත්
  - vi. මිල්ලදෙනිය අතුරු මාර්ගය ප්‍රවේශය සඳහා 2’ 0” dia 4’ 0” length හියුම් පයිප්ප 03 ක් යෙදීමටත්
- තීරණය කරන ලදී.

16. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (15) යටතේ දැක්වෙන පාදුක්ක, උග්ගල්ල, අඹගහවත්ත, නො. 150/1/2 හි පදිංචි ඩබ්.ඩී. නිහාල් වන්දුසිරි මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දෙමහල් නිවසේ උඩුමහල විදුලි රැහැන් මැදිකර බිත්ති බැඳ ඇති බවට නිවෙස් හිමිකාරිය පවසා ඇති අතර මේ සඳහා සීමාවක ප්‍රාදේශීය සභාවට මැදිහත් විය නොහැකි බැවින් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා ලෙස පැමිණිලිකාර ඩබ්.ඩී. නිහාල් වන්දුසිරි මහතා වෙත දන්වා යැවීමටත්, විදුලිබල

මණ්ඩලයට එම ඇති විදුලි රැහැන් දෙක ඉවත් කරදෙන ලෙස ඉල්ලා ලිපියක් යැවීමටත් තීරණය කරන ලදී.

17. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (16) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “ඇස්තමේන්තු සකස් කර මුදල් වෙන්කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඇස්තමේන්තු සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ප්‍රවේශ මාර්ග සභාව සතු බවට තහවුරු කර ගැනීමට යටත්ව ඇස්තමේන්තු සකස් කරමින් පවතින බවට දක්වන ලදී.

- i. අකරව්ව පන්සල පාර (නාගස්වැටි පාර) පළමු පටුමග කෙළවර කොටස කොන්ක්‍රීට් කර පාර සකසා ගැනීම.
- ii. අකරව්ව බොල්ලතාව පාර වසන්ත ප්‍රේමලාල් මහතාගේ නිවස අසලින් එල්. දයානන්ද මහතාගේ නිවස අසල පාර තාර දමා සකස් කරගැනීම.
- iii. අකරව්ව කහටපිටිය කොන්ගස් පෙදෙස පාර කපිල මහතාගේ නිවස අසලින් යන පාර තාර දමා සකස් කරගැනීම.

18. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (17) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද “බොල්ලතාව ග්‍රාම නිලධාරී වසමේ ඇති කලාශී මාවත පාර අවසානයේ පොඩිකාරවත්ත නාන තොටුපල සංවර්ධනය කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.02.10 දිනැති ඉල්ලීම් ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව අයිතිය තහවුරු නොවන බැවින් සභා අරමුදල් යෙදවීමේ ගැටළුවක් පවතින බවත් ගඟ රක්ෂිතයක් බැවින් අනෙකුත් ආයතනවල නිර්දේශ ලබාගැනීමට සහ අවශ්‍ය තාක්ෂණ උපදෙස් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (18) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා වෙත සුදුවැල්ල ගල්දොළ පාර ප්‍රදේශවාසීන් විසින් යොමුකරන ලදුට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සභාව සතු බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බැවින් 400m පමණ දුරක් දුෂ්කර තත්වයේ පවතින බැවින් සභාව සතු නම් සභා ප්‍රතිපාදන යෙදවීමෙන්ද නැතහොත් බාහිර ප්‍රතිපාදන සලස්වා ගැනීම මගින් ද අළුත්වැඩියා කිරීම සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

20. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (19) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා මගින් ගරු සභාපතිතුමා වෙත කොස්ගම, ඉහළ කොස්ගම, අංක 364/ඒ හි පදිංචි කේ.සී.කේ. ප්‍රියදර්ශණ මහතා විසින් “අබලන් වී ඇති පාලම ඉදිකර දෙන ලෙස ඉල්ලීම” යන හිසින් යුතුව 2019.01.10 දිනැතිව යොමුකරන ලදුට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

සහි හෙක්ටර් පිරිස් මැනිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව කුඩා පාලම් පැති බැම් පුපුරා පාදම සේදී ගොස් ඇති බැවින් අළුතින් ඉදිකිරීම සුදුසු වන බවත් සේදී ගොස් ඇති ඉවුරු තාවකාලිකව තාර බැරල් (පස් පිරවූ) යෙදීම මගින් ආධාරකයක් යෙදීමක් කුඩා පාලම් ව්‍යාපෘතිය යටතේ ඉල්ලීම් කර සංවර්ධනය කිරීමත් සුදුසු බවට තීරණය කරන ලදී.

21. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (21) යටතේ දැක්වෙන හංවැල්ල, පහත්ගම, කිඹුල්ලෙන් පාර පදිංචි ඩබ්.ඒ. උදයනන්ද මහතා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කී ප්‍රහානී අල්මේදා මැනිතුමිය මගින් සභාපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව 31.5m දිගට 3.05m පළල මාර්ග කොටස සභාවට පැවරීම කළ හැකි බැවින් ළමා ග්‍රාමය මාර්ගයෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමකින් අවසන් වන මෙම මාර්ගය සභාවට පැවරීමේ එකඟතා ලිපි සහ අදාළ සියලු ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කර පවරා ගැනීමට තීරණය කරන ලදී.

22. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (22) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා උපසභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැනිතුමා විසින් “ජනසව් මාවත ජලය බැසයන කාණු සඳහා හියුම් පයිප්ප ලබාගැනීම සම්බන්ධව - (බෝපේ සියඹලාව)” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ජනසව් මාවතේ එක් ස්ථානයකට දැනට හියුම් පයිප්ප ලබාදී ඇති අතර අනෙක් ස්ථානය සඳහා 1 ½ ' dia 4'0" length හියුම් පයිප්ප 03 ක් ලබාදීමට තීරණය කරන ලදී.

23. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (23) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැනිතුමා විසින් “පෞද්ගලික පාරවල් ප්‍රාදේශීය සභාව පවරා ගැනීම.” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව උතුරු - අරුක්වත්ත පිටුමිපේ මාර්ගයෙන් ආරම්භ වී වෙල් යායකින් හා පෞද්ගලික ඉඩමකින් අවසන් වන ආරම්භ පළල 13' 0" ද අවසාන පළල 12' 6" ක් හා 11' 0" ද දිග 305m (1000') ක් ද වන මාර්ගය පැවරීම සඳහා අවශ්‍ය ලිපිලේඛණ සම්පූර්ණ කර නොමැති බැවින් අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කර පවරා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (24) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැනිතුමා විසින් “පෞද්ගලික පාරවල් ප්‍රාදේශීය සභාව පවරා ගැනීම.” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

25. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (25) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැනිතුමා විසින් “උග්ගල්ල කොට්ඨාශය සඳහා දර්පන ලබාගැනීම

පිණිසයි” යන හිසින් යුතුව 2019.03.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව තුංමං හන්දියක් වන මෙම ස්ථානයට අදාල පරිදි දර්පන (ආරක්ෂණ) ලබාදීමට තීරණය කරන ලදී.

26. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (26) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් “සෝමානන්ද මාවත ටෙලිෆෝන් කණුව ඉවත් කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මාර්ගයේ කෙළවර සිට 1’6” දුරින් පිහිටා ඇති මෙම ටෙලිෆෝන් කණුව මාර්ගයේ ගමනාගමනයට අවහිර නොවන සේ ස්ථානගත කරන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.

27. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (27) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් “උත්තල දර්පන ලබාගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව උත්තල දර්පන යෙදීම සුදුසු වන අතර මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය සතු බැවින් එම ආයතනයෙන් මෙම ස්ථාන සඳහා දර්පන යොදන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

28. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (28) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “අත්පන්දු ක්‍රීඩාපිටියක් සකස් කර ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ක්‍රීඩාපිටියේ කටයුතු සඳහා Chain Link Fence ආරක්ෂිත වැටක් යෙදීම සුදුසු බැවින් ඒ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී මගින් ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

29. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (29) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

30. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (30) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

31. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (31) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පාර පළල් කර ගැනීම සඳහා හියුම් පයිප්ප 01 ක් ලබාගැනීම” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක



තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව 1’/2’ dia 4’0” length Hume Pipe 01 ක් ලබාදීමට තීරණය කරන ලදී.

32. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (31) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිණි ජයවර්ධන මැතිතුමිය විසින් “විදුලි කණුව ස්ථානගත කිරීම” යන හිසින් යුතුව 2019.03.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී විසින් ලබාදී ඇති වාර්තාව අනුව අදාල විදුලි කණුව ඉවත්කර නැවත ස්ථානගත කිරීම පිළිබඳව ගැටළුවක් පවතින බැවින් එම ස්ථානය අසල ඇති ඉඩම් හිමියාගේ ලිඛිත එකඟතාවය ලබාගැනීමට 2018.08.21 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (22) යටතේ ලිපි යවා ඇතත් මෙතෙක් එකඟතාවය ලැබී නොමැති බැවින් මෙම විදුලි කණුව නැවත ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ අදාල මාර්ගයේ තිබෙන බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමුදිණි ජයවර්ධන මැතිතුමිය ප්‍රකාශ කළ බැවින් නැවත ඒ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම විදුලි කණුව ස්ථානගත කිරීම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරනු ලබන අතර ඒ සඳහා අදාල ඉඩම් හිමියාගේ කැමැත්ත ලබාගත යුතු බැවින් නැවත ඉඩම් හිමිකරු වෙත ලිපියක් යැවීමට තීරණය කරන ලදී.

**02. ලිපි ලේඛන සලකා බැලීම.**

1. පාදුක්ක, උග්ගල්ල, පෙලෙන්ගහ කුරුඳු වත්ත, අංක 07 හි පදිංචි එල්.ඩී. සී. වන්දකුමාර මහතා විසින් “ඉහත ඉඩම්වල හිමිකම් ප්‍රාදේශීය සභාව අනුමැතිදැයි දැන ගැනීම.” යන හිසින් යුතුව 2019.02.07 දිනැතිව කේ.ඒ. හේමමාලි බලයලත් මිනින්දෝරුතැන විසින් මැන සාදන ලද අංක 219 සහ 2007.10.04 දිනැති පිඹුර, අංක 227 පිඹුර සහ අංක 154 සහ 2007.06.30 දිනැති පිඹුර යන පිඹුරුවල දැක්වෙන පෙලෙන්ගහ කුරුඳුවත්ත නැමති ඉඩම කොටස් දෙකකට කැබලි කර විකුණා ඇති අතර ඉඩම් හිමිකරුවන් ඉඩමේ ඔප්පු බැංකුවට තබා ණය මුදලක් ඉල්ලුම් කිරීමේදී මෙම ඉඩම් ප්‍රාදේශීය සභාවේ අනුමත කර නැති බව දන්වා ඇති බැවින් මෙම සියලු ඉඩම් සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් පිඹුරු පිටපත් ද සමඟ යොමුකරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් 2019.03.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කේ.ඒ. හේමමාලි බලයලත් මිනින්දෝරුතැන විසින් මැන සාදන ලද අංක 219 සහ 2007.10.04 දිනැති පිඹුර, අංක 227 පිඹුර සහ අංක 154 සහ 2007.06.30 දිනැති පිඹුරුපත් අනුමත කර ඇතිද යන්න පිළිබඳව පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. වග, මාබුල, ශ්‍රී සමයවර්ධනාරාමය පිහිටි ඉහල මාබුල අවමංගලාධාර සමිතිය විසින් “ඉහල මාබුල සුසාන භූමිය පවිත්‍ර කිරීම” යන හිසින් යුතුව 2019.03.28 දිනැතිව 2017 වසරේ සීතාවක ප්‍රාදේශීය සභාව මගින් ඉහල මාබුල අවමංගලාධාර සමිතියේ සම්පූර්ණ සහයෝගය ද සමඟ සුද්ද පවිත්‍ර කරන ලද බවත් නැවත මෙම ඉහල මාබුල සුසාන භූමිය සුද්ද පවිත්‍ර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව මගින් සිදුකරනු ලබන ශ්‍රමදාන වැඩසටහන යටතේ ඉහල මාබුල සුසාන භූමිය සුද්ද පවිත්‍ර කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. පැපිලියවල, අනුරාගොඩ, පහළ ගෙදර, අංක 187/3 හි පදිංචි ඩබ්.ඒ.කේ. නිමල් විජේසූරිය මහතා විසින් “ඉඩමට යාමට පාරක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.07 දිනැතිව අංක 439 දිද්දෙනිය උතුර ග්‍රාමසේවා වසමේ දිද්දෙනිය ගම 302998 දරණ පිඹුරේ කෙහෙල්හේන නැමති ඉඩමට ඇති ප්‍රවේශ මාර්ගය ස්වර්ණ භූමි ඉඩම් වලට ඒමට ඇති මාර්ගය හරහා වන අතර දැනට මෙම මාර්ගය කිසිදු අයුරකින් පාවිච්චි කළ නොහැකි පරිදි ස්ථාන දෙකකින් (ජලාන් අංක 10, 11 දරණ ඉඩම්) හරස්වන ආකාරයට රබර් සිටුවා අවහිර කර ඇති බැවින් මෙම මාර්ගය නිරවුල් කර දෙන ලෙසත් මෙම මාර්ගය ඩබ්.ඒ.කේ. නිමල් විජේසූරිය මහතා විසින් පෞද්ගලික ධනයෙන් කොන්ක්‍රීට් අතුරා දෙන බව දක්වමින් මෙම ගැටළුව නිරාකරණය කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛණයක්ද, පිඹුරු පිටපත් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට මැතිතුමිය විසින් “වතුර ලබාගැනීම සඳහා කඩන ලද පාරවල්” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව ඉදිරිපත් කර 2019.04.10 දින සභාගත කරන ලද පහත්ගම පළවෙනි පටුමග ස්ථාන 5 ක් ද, හංවැල්ල නගරය අම්බලම් පාර ස්ථාන 3 ක් හා හංවැල්ල ජයවීරගොඩ පාර ද වතුර ලබාගැනීම සඳහා කඩන ලද බැවින් පාරවල් කැඩී බිඳී යන බැවින් සභාවට ගෙවා ඇති මුදලින් හැකි ඉක්මණින් මෙම ස්ථාන ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
5. හංවැල්ල, අලුත් පාර, 218/ඒ හි පදිංචි කේ. විජේදාස මහතා විසින් “පොදු මාවතක් සකස් කර ගැනීම” යන හිසින් යුතුව 2019.04.01 දිනැතිව පහත්ගම සිට වනභගොඩ හංදිය අතරේ පිහිටි පොදු මාවත දෙපස විශාල ගොඩනැගිලි ඉදිකිරීම නිසා ප්‍රධාන මාර්ගයට විශාල වැසිජල ප්‍රමාණයක් එකතු වී මෙම පොදු මාවත දිගේ ගලා යාම නිසා මෙහි ගමන් ගන්නා සියලුදෙනා බලවත් අපහසුතාවයකට පත්වන බැවින් මෙසේ එක්රැස්වන ජලය බැසයාමට අඩි 12 හෝ අඩි 15 පමණ හියුම් පයිප්ප යෙදූ කුඩා බෝක්කුවක් ඉදිකරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට මැතිතුමිය විසින් 2019.04.10 දින සභාගත කරන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
6. පාදුක්ක, මීපේ, දෙකඳුවල පාර, අංක 171/2/22 හි පදිංචි අනුෂා ප්‍රියදර්ශනී මහත්මිය විසින් “වම් දෙසට ඇති ඉඩමෙහි තාප්පය උඩ ඇති අනතුරු සහිත ද්‍රව්‍ය ඉවත් කර ගැනීම පිණිසයි.” යන හිසින් යුතුව 2019.04.03 දිනැතිව ඇයගේ ඉඩමට වම් දෙසින් ඉදිකර ඇති අංක 171/2/23 දරණ සුපීවා මහත්මියගේ ඉඩමෙහි තාප්පය උඩ අනතුරුදායක ලෙස තබා මල්පෝච්චි ද, නිවසට ඉතා ආසන්නව සිටුවා ඇති පොල් ගස ද ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ධම්මික වීරරත්න මැතිතුමා විසින් 2019.04.10 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
7. වග, පින්තවල, බෝධිය අසල, නො. 112/3 හි පදිංචි ආර්.පී.කේ.පී. රාජපක්ෂ යන අය විසින් “පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන පස් ඉවත්කිරීම” යන හිසින් යුතුව 2019.04.01 දිනැතිව පින්තවල උතුර 456 ග්‍රාම සේවා වසමේ

ආර්.පී.කේ.පී. රාජපක්ෂ යන අයගේ පෞද්ගලික ඉඩමෙහි ප්‍රාදේශීය සභාවේ බැංකෝ යන්ත්‍රය මගින් 2019.03.27 දින පස් කපා ඉවත් කර ඇති බැවින් මේ පිළිබඳව කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් 2019.04.10 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. කොස්ගම, පහළ කොස්ගම පදිංචි පී.කේ. චිත්තක කරුණාරත්න මහතා විසින් “සාලාව කිරි අලෙවිහල ඉදිරිපිට ඇති ළිඳ අලුත්වැඩියා කරවා ගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.02.26 දිනැතිව මහා මාර්ගයට ආසන්නව ඇති මෙම ළිඳ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශවාසීන් පාවිච්චි කළ අතර යන එන මගීන්ට ද ප්‍රයෝජනවත් වන බැවින් මේ වනවිට පාවිච්චි කළ නොහැකි අයුරින් අබලන් වී ඇති මෙම ළිඳ අළුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලිපිය සලකා බැලූ කාරක සභාව, තාක්ෂණ නිලධාරී වාර්තා අනුව සාලාව කිරි අලෙවිහල ඉදිරිපිට ඇති මෙම ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කළයුතු බවත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හයිලෙවල් පාරට මායිම්ව පිහිටා ඇති බැවින් මාර්ගය පුළුල් කිරීමේදී ළිඳ ඉවත් කිරීමට සිදුව ඇති බවත්, මෙහි අයිතිය තහවුරු කරගැනීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් විමසා ඉදිරි කටයුතු සිදුකිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් “ද සිනැන්ස් ඉඩමේ පොදු ළිඳ සංවර්ධනය” යන හිසින් යුතුව 2019.02.28 දිනැතිව වෙරගොල්ල ද සිනැන්ස් පොදු ළිඳ ඉතා දුර්වල පාවිච්චි නොකරන මට්ටමක පවතින බැවින්ද, උග්‍ර ජල හිඟයක් පවතින විට මෙම ළිඳ ප්‍රයෝජනවත් වන බැවින්ද නවීකරණය කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලිපිය සලකා බැලූ කාරක සභාව, අනතුරුදායක තත්වයේ පවතින මෙම ළිඳ පිළිබඳව ද සිනැන්ස් සමාගම දැනුවත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

10. ප්‍රදේශවාසීන් විසින් “රාජ්‍ය දැව සංස්ථා තැන්පතු මුදලින් කුමාරි ඇල්ල මාර්ගයට සිදුවූ හානිය පිළිසකර කර ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2017 වර්ෂය අවසාන කාලයේදී රාජ්‍ය දැව සංස්ථාව එම ආයතනයේ දැව ප්‍රවාහන කටයුත්තකට මෙම මාර්ගය භාවිතා කිරීමේදී සිදුවූ හානිය වෙනුවෙන් ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් රාජ්‍ය දැව සංස්ථාව රු. 475,000.00 ක මුදල් තැන්පතුවක් සිතාවක ප්‍රාදේශීය සභාව වෙත ලබාදී ඇති බැවින් එම මුදල් යොදවා මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපියේ පිටපත සඳහා තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ප්‍රමිත කියුබ් 12 ක් පමණ යොදා මෙම මාර්ගය අළුත්වැඩියා කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

11. කොස්ගම, අකරවිට, රණවිරුගම, අංක 05 හි පදිංචි ඒ.ඩබ්ලිව්.ආර්. පුෂ්පකුමාර මහතා විසින් “වැසි ජලය බැසයාම පිණිස නිසි ජලවහන පද්ධතියක් සකසා ගැනීම සබැඳිවයි.” යන හිසින් යුතුව 2019.02.21 දිනැතිව කොස්ගම, අකරවිට, රණවිරුගම, අංක 05 ලිපිනයෙහි 2000 වසරේ සිට ස්ථිරව පදිංචිව සිටින බවත් ඔහුගේ ඉඩම සහ එම ඉඩමට මායිම්ව ආනන්දගම ඉඩම් කොටස් අතර

වැසි ජලය බැසයාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නිවාස ලබාදුන් 1999 වසරේ සිටම නොතිබීම හේතුවෙන් විවිධ ගැටළු පැනනැගී ඇති අතර යාබද ඉඩම් හිමි ඩබ්ලිව්.එස්.මල්කාන්ති මහත්මියගේ එකඟතාවය මත එම මහත්මියගේ ඉඩමේ මායිමේ සිට ඇතුළට වන පරිදි කාණුවක් සකසා පොදු කාණුවට සම්බන්ධ කොට වැසිජලය බැසයාම සඳහා ඉදිකරගෙන යාමේදී මතු වූ නීතිමය ගැටළුවක් නිසා සීතාවක ප්‍රාදේශීය සභාවේ නියෝග මත ඉතිරි වැඩ කොටස අත්හිටුවා ඇති බැවින් මේ සඳහා ඉදිරි කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අදාළ ඉඩම් හිමියාගේ එකඟතාවය ලිඛිතව ලබාගෙන ඉල්ලීම ඉටු කිරීමට තීරණය කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා මැතිතුමිය විසින් “පාරක් කොන්ක්‍රීට් කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.22 දිනැතිව පොල්වත්ත ජනපදයේ අග කොටස අබලන් වී ඇති නිසා එම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් ලිපිය ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව හා ඇස්තමේන්තුවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා මැතිතුමිය විසින් “මාර්ගය අළුත්වැඩියා කිරීමට” යන හිසින් යුතුව 2019.04.22 දිනැතිව තුම්මෝදර ඩිස්පෙන්සරියට යන මාර්ගයේ මැද කොටස අබලන් වී ඇති නිසා එම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව හා ඇස්තමේන්තුවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. “පවතින විදුලි කණුවක් වෙනත් ස්ථානයකට මාරු කර ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.13 දිනැතිව උග්ගල්ල රේල් පාර සංසම්බන්ධතාමය අසල ඇති විදුලි කණුවක් එම ස්ථානයෙන් ගලවා ඒ ආසන්නයේම වෙනත් ස්ථානයක සිටුවා ගැනීමට අවශ්‍යව ඇති බැවින් උග්ගල්ල කොට්ඨාශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මහතාගේ සභාය ඇතුළු රජයේ වියදමින් මෙම කටයුත්ත සිදුකර දෙන ලෙස ඉල්ලමින් අවශ්‍යතාවය ඇති 08 දෙනෙකුගේ අත්සන් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.











15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “වග - පල්ලේවාසල ප්‍රධාන මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කර ගැනීම” යන හිසින් යුතුව 2019.04.26 දිනැතිව වග - පල්ලේවාසල ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධති නොමැති වීම හේතුවෙන් වැසි දිනවලදී වැසි ජලය ප්‍රධාන මාර්ගය හරහා බැස යාම හේතුවෙන් දැඩි ලෙස අබලන්ව ඇති මෙම මාර්ගය පිළිසකර කරදෙන ලෙසත් පාරට නැවී ඇති ගස්වල අතු කපා ඉවත්කරදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරනු ලබන ශ්‍රමදාන වැඩසටහන මඟින් මෙම ඉල්ලීම ඉටුකිරීමට කටයුතු කරන බව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා දැනුවත් කරන ලදී.

16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “වග - බොරළුවතැන්න (කනත්ත උඩපාර) පිට්ටනිය උඩපාර, සුදුසු පරිදි සංවර්ධනය කිරීම සඳහා” යන හිසින් යුතුව 2019.04.26 දිනැතිව වග - බොරළුවතැන්න (කනත්ත උඩපාර) පිට්ටනිය උඩපාර කොටසක් සංවර්ධනය කර ඇති අතර, මාර්ගයේ තවත් කොටසක් වලවල් සෑදී ප්‍රදේශයේ ජනතාව විශාල පීඩාවකට ලක්ව ඇති බැවින් සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “වග - තුම්මෝදර ප්‍රජා ශාලාව සහ ප්‍රජා ශාලාව තුළ ඉදිකර ඇති පොදු වැසිකිළිය සුදුසු පරිදි සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව 2019.04.26 දිනැතිව තුම්මෝදර නගරය ආශ්‍රිතව අඩක් ඉදිකර ඇති ප්‍රජා ශාලාව ද, ප්‍රදේශයේ ජනතාව, වෙළඳ ප්‍රජාව හා ත්‍රීවිල් සංගමයේ ප්‍රයෝජනය සඳහා වැසිකිළි පද්ධතිය ද ජලය ලබාදී සුදුසු පරිදි සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
18. පාදුක්ක, බෝපේ, සියඹලාව මාර්ගයේ පදිංචිකරුවන් විසින් “වැසි ජලයෙන් නිවාස යටවීම” යන හිසින් යුතුව 2019.04.18 දිනැතිව සියඹලාව මාර්ගය කාපටි කිරීමට පෙර මෙම මාර්ගයේ වැසි ජලය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 300 ක් පමණ දුරකින් ඇති නීත්‍යානුකූල කාණුවකින් ඇලට ගිය අතර මාර්ගය කාපටි කිරීමෙන් පසුව ජල පහර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ දුරකින් පිහිටි නිවාස හරහා ගලා බසින බැවින් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් 2019.04.25 දිනැතිව මලගල - කෝරලේඉම මාර්ගයේ කාණු පද්ධතිය නොමැති බැවින් මාර්ගය කැඩී යාමට ලක්ව ඇති අතර මාර්ගයේ කාණු පද්ධතිය සකස් කර ගැනීම සඳහා JCB යන්ත්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා වෙත පාදුක්ක, කහවල, අංක 28එල් හි පදිංචි ඩී.ඒ.එම්. සංචිත කුමාර මහතා විසින් “මාලනී උයන II මාර්ගය පිළිසකර කර ගැනීම සඳහා ලිඛිතව ඉල්ලා සිටීම.” යන හිසින් යුතුව 2019.03.01 දිනැතිව ඉහත ලිපිනයේ පදිංචි ඩී.ඒ.එම්. සංචිත කුමාර මහතා විශ්වමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් දකුණු පාදය දණහිසට ඉහලින් ඉවත් කර ඇති අතර ඔහු විසින් ගම්වාසීන් සමඟ කිහිප අවස්ථාවකදී මාලනී උයන II මාර්ගය වැලි කොටට දමා පිළිසකර කළ නමුත් නැවතත් පෙර අඛලන් තත්වයට පත්ව ඇති බැවින් මෙම මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලදුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් 2019.04.10 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ

කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 21. පාදුක්ක, උග්ගල්ල, නො. 223 හි පදිංචි ඒ.සී.කේ. අතුකෝරල මහතා විසින් “විදුලි පද්ධතියේ ඇති දෝෂ නිරාකරණය කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.04.09 දිනැතිව පාදුක්ක, උග්ගල්ල සිරිසුමන මාවතේ විදුලි පද්ධතියේ ඇති දෝෂ නිරාකරණය කරගැනීමට යොමු අංක 19/0039 දරණ ලිපියක් 19/02/05 වන දින අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරු කාර්යාලයට හා පාදුක්ක පාරිභෝගික සේවා මධ්‍යස්ථානයටත් ලබාදී ඇති අතර මෙම විදුලි පද්ධතියේ ඇති දෝෂ නිරාකරණය කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරු දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
- 22. තුම්මෝදර, වග බටහිර, අංක 518/2 හි පදිංචි ජේ. ජයසිංහ මහතා විසින් “කහන්ඔයේ බෝක්කුව සඳහා නව පාලමක් ලබාගැනීම.” යන හිසින් යුතුව 2017.02.14 දිනැතිව කෙළිමඩල, උග්ගල්ල හරහා අංගම්පිටිය දක්වා වැටෙන ප්‍රාදේශීය සභාවට අයත් පාරේ කහන්ඔය ආශ්‍රිත කොටසේ ඇති වී ඇති විනාශය වළක්වාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
- 23. විෂයභාර සංවර්ධන නිලධාරී විසින් “මාර්ග නම් කිරීම සඳහා විරෝධතා කැඳවීම සම්බන්ධවයි සීZටා ජයසූරිය මාවත” යන හිසින් යුතුව 2019.04.25 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හංවැල්ල නගරයේ දිසා වත්තේ සිට ප්‍රධාන පාරට සම්බන්ධ වන අතුරු පාර “සීZටා ජයසූරිය මාවත” නමින් නම් කිරීම සම්බන්ධයෙන් 2019.02.20 දින සිට විරෝධතා කැඳවීමේ දැන්වීම් ප්‍රචාරය කර විරෝධතා සීතාවක ප්‍රාදේශීය සභාව වෙත ලිඛිතව දැන්වීම සඳහා 2019.02.20 දින සිට 2019.03.20 දින දක්වා මසක කාල සීමාවක් ලබාදුන් අතර ඒ අනුව “සීZටා ජයසූරිය මාවත” නමින් නම් කිරීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඉදිරිපත් නොවුණු බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
  
- 24. විෂයභාර සංවර්ධන නිලධාරී විසින් “මාර්ග නම් කිරීම සඳහා විරෝධතා කැඳවීම සම්බන්ධවයි. බෙරෙන්නාවේ විමල නාහිමි මාවත” යන හිසින් යුතුව 2019.04.25 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 1887 හා 2014.10.31 දින ගැසට් පත්‍රයේ අනු අංක 665 සිට 669 දක්වා ගැසට් වී ඇති පුස්සැලි මාවත සහ එම මාවතේ ඇති අංක I, II, III සහ IV යන අතුරු මාර්ග “බෙරෙන්නාවේ විමල නාහිමි මාවත” නමින් නම් කිරීම සම්බන්ධයෙන් 2019.02.20 දින සිට විරෝධතා කැඳවීමේ දැන්වීම් ප්‍රචාරය කර විරෝධතා සීතාවක ප්‍රාදේශීය සභාව වෙත ලිඛිතව දැන්වීම සඳහා 2019.02.20 දින සිට 2019.03.20 දින දක්වා මසක කාල සීමාවක් ලබාදුන් අතර ඒ අනුව “බෙරෙන්නාවේ විමල නාහිමි මාවත” නමින් නම් කිරීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඉදිරිපත් නොවුණු බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

අද දින පැවති කාර්මික සේවා කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් කාර්මික සේවා කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් කළේ.

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා  

- 2. ගරු කාරක සභික - ආර්. ඒ. ඩී. සේමසිරි ජයන්ත රණවක මැතිතුමා  

- 3. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා  

- 4. ගරු කාරක සභික - එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා  

- 5. ගරු කාරක සභික - එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා  

- 6. ගරු කාරක සභික - එච්. පී. උපුල් ප්‍රසන්න මැතිතුමා  

- 7. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා  

- 8. ගරු කාරක සභික - පී. කුමුදිණි ජයවර්ධන මැතිතුමා  

- 9. ගරු කාරක සභික - එන්. පී. කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමා  

- 10. ගරු කාරක සභික - එන්. නිමල් යසසිරි සාලරත්න මැතිතුමා.  


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 01.00 ට පමණ නිමාවට පත්විය.

2019.04.26 වන දින  
සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.